

ස්ථායීකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම අවමකිරීමේ ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව අතර 2019 අප්‍රේල් 25 දින එළඹි අංක. එල් 0124 ඒ දරන ණය ගිවිසුමේ II ආ (3) වගන්තියෙහි සඳහන් විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්තා කළයුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ. ආපදා අවදානම අවම කිරීමේ භෞතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ නායයෑම් කළමනාකරණය හා සම්බන්ධ ප්‍රතිපත්ති සහ රෙගුලාසි වැඩිදියුණු කිරීම තුළින් නායයෑම්වලින් සිදුවන අවදානම සහ හානි අවම කිරීම ව්‍යාපෘතියේ අරමුණ වේ. ණය ගිවිසුමට අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 18,396.08 ට සමාන වූ එ.ජ.ඩො. මිලියන 101.3 ක් වූ අතර ඉන් රු. මිලියන 14,528 ට සමාන වූ එ.ජ.ඩො. මිලියන 80 ක් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව විසින් මූල්‍යකරණය කිරීමට එකඟ වී තිබුණි. ඉතිරි මුදල වූ රු. මිලියන 3,868.08 ට සමාන එ.ජ.ඩො. මිලියන 21.30 ක් ශ්‍රී ලංකා රජය විසින් මූල්‍යකරණය කිරීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය 2019 ජූලි 01 වන දින එහි කටයුතු ආරම්භ කර 2023 ජුනි 30 වන විට අවසන් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමේ දිනය 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබුණි.

1.3 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.1 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි ව්‍යාපෘති වියදම් ප්‍රකාශය හා එහි මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු වන පරිදි පිළියෙල කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම, ව්‍යුහය හා අන්තර්ගතය සහ මූල්‍ය ප්‍රකාශන සාධාරණ ඉදිරිපත් කිරීමක් සිදු වන ආකාරයට පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් නියෝජනය කරන්නේද යන්න අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.1 ගිණුම්කරණ අඩුපාඩු

අංකය	ගිණුම්කරණ අඩුපාඩුව	මුදල රු. මිලියන	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිය 07 හි 57 වන වගන්තියට අනුව, අයිතමවල	121.88	ව්‍යාපෘති කළමනාකරණ ඒකකය එහි ඵදිනොදා කටයුතු සඳහා පරිගණක සහ ගෘහ භාණ්ඩ	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල විය යුතුය.

මුළු පිරිවැයට සාපේක්ෂව සැලකිය යුතු පිරිවැයක් සහිත දේපල, පිරිසත හා උපකරණ අයිතමවල එක් එක් කොටස වෙන වෙනම ක්ෂය කළ යුතුය. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය විසින් භාවිතා කරන ලද රු. මිලියන 121.88 ක පිරිවැයක් සහිත වත්කම් ක්ෂය කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා වන අනෙකුත් ආයෝජන අඩුවෙන් දක්වා තිබුණි.

කිහිපයක් පමණක් භාවිතා කරයි. අනෙකුත් වත්කම් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත භාර දී ඇත. ඔවුන් එම අයිතම ඔවුන්ගේ දේපල, පිරිසත හා උපකරණ ලෙස සටහන් කර/හඳුනාගෙන ඇති අතර ක්ෂය කිරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබයි.

(ආ)	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතය 05 හි 43(අ) වගන්තියට අනුව, එක් එක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සඳහා වත්කම් සහ වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනයේ අවසාන විදේශ විනිමය අනුපාතයට පරිවර්තනය කළ යුතුය. කෙසේ වෙතත්, ඉහත අවශ්‍යතාවයට අනුව, ව්‍යාපෘතියේ විදේශ ණයවලට අදාළව සමාලෝචිත වර්ෂය සඳහා වන රු. මිලියන 2,211.91 ක විදේශ විනිමය අනුපාත වෙනස්කම් ගැලපීම ගිණුම්ගත කර නොතිබුණි.	2024 පෙබරවාරි 28 දිනැති රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අංක 03/2024 දරන චක්‍රලේඛයට අනුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයට අනුකූල වන පරිදි ව්‍යාපෘතිය විසින් විදේශ විනිමය අනුපාත වෙනස්කම් නොගලපන ලදී.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල විය යුතුය.
-----	--	--	--

2.2 නීතිරීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

අංකය	නීතිරීති හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
(අ)	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 2019.03.15 දිනැති අංක 01/2019 දරන චක්‍රලේඛයේ 9.3 වගන්තිය	චක්‍රලේඛයට අනුව, ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුව අවම වශයෙන් මාස දෙකකට වරක්වත් රැස්විය යුතුය. කෙසේ වෙතත්, කමිටුව 2024 වර්ෂය සඳහා එක් වරක් පමණක් රැස්වී තිබුණි.	නොවැළැක්විය හැකි තත්ත්වයන් හේතුවෙන්, 2020 සිට 2024 දක්වා කාලය තුළදී RLVMP රැස්වීම් පහක් පැවැත්වීමට හැකි වී ඇත.	චක්‍රලේඛ උපදෙස් අනුගමනය කළ යුතුය.

(ආ)	135(5) වන රෙගුලාසිය	මුදල් මූල්‍ය පාලනයට අදාළ අදහස් දක්වා නොතිබුණි. මුදල් අනුගමනය කළ යුතුය.	මූල්‍ය පාලනයට අදාළ අදහස් දක්වා නොතිබුණි. මුදල් අනුගමනය කළ යුතුය.
		කාර්යයන් නිලධාරීන් අතර පවරනු ලැබිය යුතු අතර මුදල් රෙගුලාසිවලට පටහැනිව, ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීම සඳහා ගෙවන ලද වැඩ බැලීමේ දීමනාවට අදාළ ගෙවීම් වවුචරය ඔහු විසින්ම අනුමත කර තිබුණි.	

3. භෞතික හා මූල්‍ය කාර්යසාධනය

3.1 ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳ භෞතික හා මූල්‍ය ප්‍රගතිය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
ණය දෙන ආයතනය විසින් මූල්‍යනය කරන ලද රු. මිලියන 14,528 ට සමාන මුළු ඇස්තමේන්තුගත එ.ජ.ඩො. මිලියන 80 අතරින් 2024 දෙසැම්බර් 31 වන දිනට රු. මිලියන 8,486.93 ට සමාන එ.ජ.ඩො. මිලියන 29.63 ක් හෙවත් සියයට 37.04 ක් පමණක් භාවිතා කර තිබුණි. ව්‍යාපෘතියේ ප්‍රගති වාර්තාවට අනුව, 2024 දෙසැම්බර් 31 වන දිනට ව්‍යාපෘතියේ සමස්ත භෞතික හා මූල්‍ය ප්‍රගතිය පිළිවෙලින් සියයට 58.32 ක් සහ සියයට 55.35 ක් විය. ඒ අනුව, ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් ආරම්භ කළ දින සිට වසර 05 යි මාස 07 ක් තුළදී ණය මුදල භාවිතා කර ණය ගිවිසුමේ දක්වා ඇති අවසන් කිරීමේ දිනය වන විට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට හැකිද යන්න පිළිබඳව විගණනයට ප්‍රශ්නකාරී විය.	2027 ජුනි 30 දක්වා කාලය දීර්ඝ කරන ලෙස ව්‍යාපෘතිය විසින් ඉල්ලා සිටී අතර අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබුණි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂාවෙන් සිටී. දීර්ඝ කරන ලද අනුමත කාල සීමාව තුළදී සියලුම කාර්යයන් / සියලු ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, නැවත සකස් කරන ලද එ.ජ.ඩො. මිලියන 12 යටතේ සිවිල් පැකේජය 10 හි අලුතින් යෝජිත කොන්ත්‍රාත්තු 08 ක් 2025 ජුනි මාසයේදී ප්‍රදානය කිරීමට නියමිත අතර 2026 ජුනි වන විට සම්පූර්ණ කිරීමට නියමිත වේ. එමෙන්ම, 02 වන EOT මත පදනම්ව දෝෂ වගකීම් කාලය 2027 ජුනි මාසයේදී අවසන් වේ.	ව්‍යාපෘතියේ අරමුණු නියමිත කාල සීමාව තුළදී සාක්ෂාත් කර ගත යුතු අතර සම්පූර්ණ ණය මුදල ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ සඳහා භාවිතා කළ යුතුය.

3.2 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
(අ) රු. මිලියන 1,308.77 ක් වටිනා ඉදිකිරීම් ස්ථාන 13 ක් ආයතන වෙත භාර දීමෙන් පසු, නිම කරන ලද ඉදිකිරීම් ස්ථානවල නිරසාරභාවය සඳහා වන නඩත්තු අත්පොත අවසන් කිරීමට ව්‍යාපෘති	වර්තමානයේදී, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් AIIB හි අදහස් ඇතුළත් කරමින් නඩත්තු අත්පොත සංශෝධනය කරමින් සිටී.	සම්පූර්ණ කරන ලද ඉදිකිරීම් ස්ථානවල නිරසාරභාවය සඳහා වන නඩත්තු අත්පොත අවසන් කළ යුතුය.

ක්‍රියාත්මක කිරීමේ ඒකකය කිසිදු පියවරක් ගෙන නොතිබූ අතර 2025 මාර්තු 10 සිට 2025 මාර්තු 14 දක්වා සිදු කළ සංචාරයට අදාළ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මෙහෙවර වාර්තාවේ එය සඳහන් කර තිබුණි.

- | | | |
|--|--|--|
| <p>(ආ) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකකය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ පශ්චාත් ඉදිකිරීම් නඩත්තු කටයුතු සඳහා සහ පැකේජය 8 හි වැඩබිම් වෙත ද්‍රව්‍ය සුමට ලෙස ගෙනයාම සම්බන්ධීකරණය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නොතිබූ අතර සිදු කළ සංචාරයට අදාළ AIIB මෙහෙවර වාර්තාවේ එය සඳහන් කර තිබුණි.</p> | <p>08 වන පැකේජය යටතේ පශ්චාත් ඉදිකිරීම් නඩත්තු කටයුතුවලට අදාළ කෙටුම්පත් අවබෝධතා ගිවිසුමක් ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් සකස් කර ඇත. කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සමාලෝචනය සහ අදහස් දැක්වීම සඳහා 2025.03.04 දින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒ අනුව, අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අපට කැමැත්ත ලැබී ඇත.</p> | <p>අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ යුතුය.</p> |
| <p>(ඇ) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අත්පොතේ සඳහන් කර ඇති පරිදි අත්‍යවශ්‍ය පහසුකම් සහ රසායනාගාර උපකරණ අයිතම සඳහා වන ප්‍රසම්පාදනය 2025 ජනවාරි 31 වන දින දක්වා සම්පූර්ණ කර නොතිබුණි.</p> | <p>ටෙන්ඩර් විවෘත කිරීමේ දිනය සහ කොන්ත්‍රාත් ප්‍රදානය කළ දිනය අතර වෙනස සලකා බලමින් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ප්‍රමාදයට අදාළ නිරීක්ෂණය ගණනය කරනු ලබයි.</p> | <p>ව්‍යාපෘතියේ අරමුණ නියමිත කාල සීමාව තුළදී සාක්ෂාත් කරගත යුතුය.</p> |

3.3 වාරක පරීක්ෂණ නිරීක්ෂණ

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
(අ) 5D පැකේජය පරීක්ෂා කිරීමේදී ප්‍රධාන කාර්ය මණ්ඩලය 14 දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර, කොන්ත්‍රාත්කරු විසින් 05 දෙනෙකු පමණක් අනුයුක්ත කර තිබූ බව නිරීක්ෂණය විය. කෙසේ වෙතත්, ආරම්භක කටයුතුවලින් පසුව, කොන්ත්‍රාත් ගිවිසුමේ සඳහන් කර ඇති පරිදි, කොන්ත්‍රාත්කරු විසින් සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර නොතිබුණි. තවද, කොටස් අංක 38 - අටන්වල වැඩබිම සහ අංක 30 හා 38 යන වැඩබිම්වල මූලික සැලසුම්	අත්සන් කරන ලද කොන්ත්‍රාත් ලේඛනයේ ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා වන අවශ්‍යතා පැහැදිලිව දක්වා ඇත. එබැවින්, අත්සන් කරන ලද කොන්ත්‍රාත්තුවේ විධිවිධානවලට අනුකූලව සුදුසු ක්‍රියාමාර්ග ගනු ලැබේ.	ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් නියමිත කාල සීමාව තුළදී සම්පූර්ණ කළ යුතුය.

සඳහා අනුමැතිය ලබා දී නොතිබුණි.
සැලසුම් සඳහා අනුමැතිය ලබා
ගැනීමේ ප්‍රමාදය, ව්‍යාපෘතිය නිම
කිරීම ප්‍රමාද කළ හැකි බව
නිරීක්ෂණය විය.

- | | | |
|---|--|---|
| <p>(ආ) ක්ෂේත්‍ර පරීක්ෂාවේදී, වටවල වැඩබිමේ අංක 135 ඉදිකිරීම් නිම කිරීම සඳහා අමුද්‍රව්‍ය දුම්රිය පැටවීම් 30 ක් ගෙන ඒමට නියමිතව තිබූ බව නිරීක්ෂණය විය, නමුත් ඉල්ලා සිටි දිනවල දුම්රියන් ලබා ගත නොහැකි වීම සහ දුම්රිය පැටවීම් 24 ක් පමණක් ලැබීම හේතුවෙන්, නියමිත කාලය තුළදී ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නොහැකි විය.</p> | <p>ඉංජිනේරුවරයා විසින් සහතික කරන ලද කාලසටහනට අනුව දුම්රියන් සැපයීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකි විය. මෙය සැලසුම් කළ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම ප්‍රමාද වීමට හේතු විය.</p> | <p>සැලසුම් කළ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද නොකර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සමීපව නිරීක්ෂණය කළ යුතුය.</p> |
| <p>(ඇ) තවද, වටවල වැඩබිමේ ඉදිකර ඇති ජලාපවහන කාණුවේ මතුපිට, ජලය වේගයෙන් ගලා යාම සහ බදාම හා ගල් සෝදා යාම වැළැක්වීම සඳහා සුමට මතුපිටක් ලෙස සකස් කර නොතිබූ බව නිරීක්ෂණය විය.</p> | <p>කඩිනමින් නිවැරදි කිරීමේ පියවර ගන්නා ලෙස කොන්ත්‍රාත්කරුට උපදෙස් දුන් අතර, බලපෑමට ලක් වූ කොටස්වල සියලුම අලුත්වැඩියාවන් දැන් අවසන් කර ඇත.</p> | <p>සැලසුම් කළ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද නොකර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සමීපව නිරීක්ෂණය කළ යුතුය.</p> |
| <p>(ඈ) 33 වන උමග අසල සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂාවේදී, වනාන්තරයට ඇතුළුවීමට අවසර ලබා ගැනීම සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තරවලට මායිම්ව ඇති වැඩබිම්වල ගස් ඉවත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඉදිකිරීම් නියමිත වේලාවට ආරම්භ කළ නොහැකි වූ බවත් එය ප්‍රමාද වූ බවත් නිරීක්ෂණය විය.</p> | <p>යුකැලිප්ටස් ගස් 40 ක් නැවත සිටුවීමෙන් ගස් ඉවත් කිරීම සඳහා වන්දි ගෙවීමේ අවශ්‍යතාවය ඊට අදාළ පිරිවැය ඇස්තමේන්තුව සමග දිස්ත්‍රික් කාර්යාලය අපට දැනුම් දී ඇත.
නැවත වගා කිරීමට ව්‍යාපෘති කළමනාකරණ ඒකකය එකඟ වූ අතර නැවත වන වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස විධිමත්ව ඉල්ලා ඇත. මෙම ක්‍රියාවලිය දැනට සිදුකරමින් පවතී.</p> | <p>සැලසුම් කළ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද නොකර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සමීපව නිරීක්ෂණය කළ යුතුය.</p> |

3.4. වෙනත් නිරීක්ෂණ

- | විගණන නිරීක්ෂණය | කළමනාකරණයේ ප්‍රතිචාරය | විගණකගේ නිර්දේශය |
|---|--|--|
| <p>(අ) ණය ගිවිසුම අත්සන් කළ දින සිට වසර 05 යි මාස 7 ක් ගතවී ඇතත්, ව්‍යාපෘතිය විසින් ණය අරමුදල් භාවිතා කර නොමැති බව අනාවරණය විය. එබැවින්, ලබා දුන් සහ ලබා නොදුන් ණය ශේෂයට එරෙහිව ණය දෙන ආයතනය විසින් 2024 දෙසැම්බර් 31</p> | <p>ව්‍යාපෘතිය විසින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) වාර්තාවෙන් පොළිය සහ බැඳීම් ගාස්තුව ලබා ගෙන ඇත. අතිරික්ත එ.ජ.ඩො. 1,831.83 ක මුදල වැරදි වාර්තා කිරීමකි. ව්‍යාපෘතිය විසින් 2025-03-18 දින ERD වෙත මෙය වාර්තා කර ඇත.</p> | <p>අපේක්ෂිත ව්‍යාපෘති අරමුණු සඳහා ණය අරමුදල් ඵලදායී ලෙස භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.</p> |

වන දින දක්වා එ.ජ.ඩො. 2,801,831 ක බැඳීම් ගාස්තු සහ පොලී අය කර තිබුණි. කෙසේ වෙතත්, ණය දෙන ආයතනය (AIIB) විසින් අනුමත කරන ලද මුදල එ.ජ.ඩො. 2,800,000 ක් පමණක් වූ අතර එ.ජ.ඩො. 1,831.83 ක අතිරික්ත මුදලක් ව්‍යාපෘතිය විසින් ගෙවා තිබුණි.

අතිරේකව ඇතුළත් කළ මුදල නිවැරදි කිරීම සඳහා ව්‍යාපෘතිය විසින් මෙම වෙනස්කම් පිළිබඳව ERD වෙත ඇතුළු දී ඇත.